

ශ්‍රී ලංකා වෘත්තීය සම්බන්ධ දීප වන්‍යාජන බස් වර්ෂනය කඩාකප්පල කරයි.

Sri Lankan Unions scuttle Islandwide bus strike

බඩාලිව. එ. සුතිල් විසිනි
2005 මාර්තු 03

බස් කමිකරුවන් 35,000ක් ගෙන ගිය අඛන්ඩ වැඩ වර්ෂනය, දහස් ගනනකගේ රැකියා විනාශ කිරීමට මග පාදම්ත් නතර කිරීමට ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්බන්ධ වී ඇත. දින කිහිපයකට පෙර රජයට අයත් ප්‍රාදේශීය ප්‍රවාහන සමාගම් (ප්‍රාප්‍රස) පවත්වා ගෙන යනු ලබන බස් බිජෝ ගනනාවක කමිකරුවන් වර්ෂනය කිරීමෙන් පසුව, වෘත්තීය සම්බන්ධ වල විරැදුෂ්‍යය නො තකා, පෙබරවාරි 14 අඛන්ඩ වැඩ වර්ෂනය ආරම්භ කෙරුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) ආන්ඩ්වේලි 2004 අයවැය මගින් පොරොන්දු වූ රුපියල් 2500ක වැටුප් වැඩ කිරීම සහ 2001 සිට නො ගෙවන ලද රුපියල් 800ක දීමනාව වර්ෂනයේ ඉල්ලම්ත් සිටියන. පොකුරු සමාගම් හෙත් ප්‍රාදේශීය ප්‍රවාහන සමාගම් (ප්‍රාප්‍රස) බවට කැබේ කරන ලද ලංකා ගමනා ගමන මංඩලය (ලංගම) යලි සේපාපිත කිරීම අරගලයේ කේත්තිය ඉල්ලීම වූයේ ය.

ඡ්‍රේන තත්ත්වයන්ට සහ රැකියාවලට එල්ල කෙරුණු එජනිස ආන්ඩ්වේලි ප්‍රභාර කෙරෙහි වැඩෙන විරැදුෂ්‍යය ගැන සැලකිලිමත් වූ වෘත්තීය සම්බන්ධ, වර්ෂනය වඩා පුළුල් කාර්මික ක්‍රියාවන් දිරිගන්වනු ඇතැයි බිය වෙමින් එය නතර කිරීමට උත්සුක වූහ. සමාගමේ සිල්ලර අංශය වසා දුම්මට විරැදුෂ්‍ය සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ කමිකරුවේ දහස් ගනනක් පසුගිය සතියේ ජාතික උද්‍යෝගනයක් ආරම්භ කළහ. සෞඛ්‍ය කමිකරුවේ ලංකා විදුලි බල මංඩලයේ සේවකයෝ දුම්රිය කමිකරුවේ සහ විශ්වීල්‍යාල අනධ්‍යයන සේවක කාර්යමංඩලය ද විරෝධතා උද්‍යෝගනවල යෙදී සිටිති.

කමිකරුවන් විශාල සංඛ්‍යාවක් දොට්ට දමන බවට තර්ජනය සහ වර්ෂනයන්ගේ අධිශ්චානය බිඳීමට මිලිටරිය යෙදීම අසාර්ථක වීමෙන් පසුව ආන්ඩ්වේල වෘත්තීය සම්බන්ධ නායකයන්ට සාකච්ඡා සඳහා කැඳවුම් කළේ ය. සාකච්ඡාවලින් දින දෙකකට පසුව, පෙබරවාරි 16 වෘත්තීය සම්බන්ධ පහක ප්‍රභාර නිලධාරීන් ප්‍රවාහන ඇමති ගිලික්ස් පෙරේරා සමග ගිවිසුමක් අත්සන් කර

වර්ෂනය නතර කළහ. සාකච්ඡාවට සහ ගිවිසුම අත්සන් කිරීමට මැදිහත් වූ වෘත්තීය සම්බන්ධ ආන්ඩ්වේලි දේශපාලන පක්ෂවලට අනුබද්ධිත ඒවා ය. මුළුන් සියලු දෙනාම, ආරම්භයේ සිට ම, වර්ෂනය හෙලා දැක්කහ.

ප්‍රධාන භූමිකාව ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුන ට අනුබද්ධ (ජේවීපී) සමස්ථ ලංකා ප්‍රවාහන කමිකරු සංගමය (සලංප්‍රකස) විසිනි. ආන්ඩ්වේලි ආස්ථානයේ කවර හෝ වෙනසක් කිරීමට පලමු සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව, කමිකරුවන් ආපසු වැඩ යැවීමට වෘත්තීය සම්බන්ධ ට ඉඩ සලසන කවරාකාරයේ හෝ සෞඛ්‍ය සහනයක් සඳහා සලංප්‍රකස නායක සේපාල ලියනගේ ආයාවනා කළේ ය. අවම වසයෙන් වැටුප් වැඩ කිරීම ලබා දීමේ කාලුකවානුවක් ඉදිරිපත් කරන ලෙස ඔහු ආන්ඩ්වේල යෝජනා කළේ ය.

“මාගිය මැදිහත්වීමක” නිෂ්පාදිතයක් ලෙස ලියනගේ වර්ෂනයට මූලදී පහර ගැසී ය. බස් කමිකරුවන් අතර ඔහුගේ වෘත්තීය සම්බන්ධ තැබීම සහ සාකච්ඡාවලට යම් ආකාරයක විශ්වාසනීත්වයක් ලබා දීම සඳහා සලංප්‍රකස සාකච්ඡාවල අවසාන දිනය වූ පෙබරවාරි 16 ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිට පිකට කිරීමක් සංවිධානය කළේ ය. ආන්ඩ්වේල සමග ගිවිසුමෙන් කමිකරුවන්ට ජයග්‍රහනයක් ලැබුන බව සලංප්‍රකස නිලධාරය ප්‍රකාශ කළහ.

ඉතා සූජු සහන කිහිපයක් ගිවිසුමෙන් කමිකරුවන්ට ලැබුන තමුදු නො ගෙවූ වැටුප් වැඩ කිරීම ගෙවීම සම්බන්ධව ආන්ඩ්වේලි නිශ්චිත බැඳීමත් මග හරිමින් රැකියා දහස් ගනනක් අහෝසි කිරීමට එය පදනම දමයි. රුපියල් 1000 සංකේතාත්මක දීමනාව පවා වැඩ කළක් නො පවතිනු ඇත. ප්‍රාදේශීය ප්‍රවාහන සමාගම් සඳහා ගෙවූ රුපියල් මිලියන 100ක සහනාධාරය ජනවාරි මාසයේ සිට කපා දුම් මහා හාන්ඩාගාරය මෙම තාවකාලික දීමනාව ගෙවීම සඳහා මූදල් වෙන් කර ඇත්තේ මාස තුනකට පමනි.

විසුරුවා හරින ලද මධ්‍යම ගමනා ගමන මංඩලය

“නව රුපාකාරයකින් මාස තුනක් තුළ” යලි ස්ථාපිත කිරීමට ආන්ඩ්වූ එකත විය. මෙම “නව රුපාකාරය” පුළුල් රැකියා කළේපාදු කිරීම් ක්‍රියාවට දැමීමේ සහ සේවා කොන්දේසිවලට තව දුරටත් පහර දීමේ මාධ්‍යයක් වන බව පැහැදිලි ය. පරිත්‍යාග කරන ලෙස කමිකරුවන්ගෙන් ඉල්ලීමට සහ නව ආයතනය ලාබදායක බවට පත් කිරීමට, එලදායිත්වය ඉහළ දැමීම සඳහා වෘත්තීය සම්ති පාලනායිකාරයත් සමග එක පෙළට ක්‍රියාකරනු ඇත.

වඩාත් වැදගත් වන්නේ දුෂ්චරි රැකියා කළේපාදුව සඳහා යොදා ගැනෙන සිය කැමැත්තෙන් විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් ගිවිසුමට ඇතුළත් වෙයි. ප්‍රාදේශීය ප්‍රවාහන සමාගමවල 15,000ක් රැකියා අතිරික්තයක් ඇති බවට ආන්ඩ්වූ ගනත් බලා ඇතැයි ලියනගේ ලෝක සමාජවාදී වෙති අඩවියට පැවසී ය. වෙනස් කළ ලංගම “ප්‍රතිච්‍යුහගත” කර “අවම වසයෙන් සේවකයන් 17000ක් සිය කැමැත්තෙන් විශ්‍රාම” යටත බව මුදල් ඇමති සරත් අමුණුගම පෙබරවාරි 20 සන්ඩ් ලීඛිර පත්‍රයට ප්‍රකාශ කළේ ය.

ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට හෝ ආපසු වැඩාත යාම ගැන ජන්දය විමසීමට බස් කමිකරුවන්ගේ කිසිදු රැස්වීමක් වෘත්තීය සම්ති විසින් කැඳවුමේ නැත. වැඩ වර්ෂනය නතර කළ බව පලමුවෙන් ම කමිකරුවන්ට දැනගැනීමට ලැබුනේ පෙබරවාරි 16 රාත්‍රියෙහි විදුත් මාධ්‍යයන් මගින් සහ පසු දින පුවත්පත් මගිනි. සෙසු බිජේවල ඔවුන්ගේ සහෝදර කමිකරුවන් තවමත් වර්ෂනයේ යොදී සිවේදි සිතමින් සේවයට වාර්තා කිරීමට පෙර සමහර කමිකරුවේ පැය ගනත් යදී සිටියහ.

ඉදිරිදැරුණාත්මක උග්‍රතාව

සැලකිය යුතු අතාප්තීයක් සහ පාවාදීම පිළිබඳ හැඟීමක් කමිකරුවන් අතර තිබේ. “සියලුම වෘත්තීය සම්ති රුපියල් 1000ට අඩවි විකුණුවා” යැයි ප්‍රකාශකරන පෝස්ටර බස්වල අලවා තිබෙනු පලාත් ගනනාවකදී ම දැකින්නට ලැබුති. නමුත් ගිවිසුමට සංවිධානාත්මක විරැද්‍යත්වයක් නො වී ය.

වෘත්තීය සම්ති විසින් බෝක්සකම් කළ ගිවිසුමට ඔවුන් විරැද්‍ය වූ නමුත් කළ යුත්තේ ක්‍රමක්දාය ඔවුන් නොදාන සිටි බව බිජේ කිහිපයකම කමිකරුවේ ලෝක සමාජවාදී වෙති අඩවියට පැවසුහ. අරගලය පටන්ත් කළුතර බිජේවේ කමිකරුවේ සේවාධින කම්ටුවක් පිහිටුවා ගත් නමුත් ඔවුන්ගේ ආරම්භකත්වය ගැනීම පෙරට ගෙන යාමට ඔවුනු අසමත් වූහ. ආන්ඩ්වූ තර්ජනවලට මූහුනදීමේ සහ විකල්ප දේශපාලන ඉදිරිදැරුණයක් නැතිකම තිසා වර්ෂකයේ දැනුවත්ව ම ආරම්භයේ සිට ම අරගලයට සතුරු වූ වෘත්තීය සම්ති තායකයන් ට අරගලය පාලනය කිරීම පවරු දුන්හ.

ඔවුන්ගේ සැක සංකා තිබියදී ම ගිවිසුම, විශේෂයෙන් ම ලංගම යලි ස්ථාපිත කිරීම රැකියා සුරක්ෂිතභාවය සහ ඉහත දී තිබූ සමහර සේවා කොන්දේසි යලි තහවුරුවීමක් සිදුවනු ඇතැයි බොහෝ කමිකරුවේ බලාපොරාත්තුවෙති. ඇත්ත වසයෙන් ම, ලාභ පද්ධතියේ රාමුව තුළ යහපත් රැකියා සඳහා සහතිකවීමේ පදනමක් නැත. “නව ලංගම” පසුගිය දැක තුන තුළ ආන්ඩ්වූ පවත්වා ගෙන ගොස් ඇති ප්‍රතිච්‍යුහකරන සහ පුද්ගලිකරන න්‍යාය පත්‍රයේ ම භුදු වෙස්වලා ගැනීමක් වනු ඇත.

එහි ජාතිකවාදී ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙස අගමැති බංඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩ්වූ විසින් සෙසු යටිතල ආයතන සමග එකල පැවති බස් සමාගම ජනසතු කිරීමේ දී 1958 රජයට අයත් ලංගම පිහිටුවී ය. එය සමාජවාදී පියවරක් නොව, ශ්‍රී ලංකාවේ දිනවාදය ගක්තිමත් කිරීම සහ කමිකරු ජනයාගේ වඩාත් දුරදිග යන ඉල්ලීම් ව්‍යර්ති කර දැමීම අරමුණු කරගත් ජාතිකව ක්‍රියාත්මක වූ ආර්ථිකයක අංශයකි.

ජනසතු කරන ලද මහජන ප්‍රවාහන සේවය මගින්ට සහ ගිජ්‍යායන්ට සහනදායක ගාස්තු ලබා දුන්නේ ය. ක්‍රිඩා පහසුකම්, විවේකාගාර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සහන දිනා ගැනීමට රාජ්‍ය බස් සේවයේ කමිකරුවන්ට හැකි විය. කෙසේ නමුත් 1970 දැකකෝ අග හාගයේ සිදු වූ ණුගේලිකන නිෂ්පාදනයේ වර්ධනය ජාතික ආර්ථික ක්‍රමයේ පදනමට යටිවල කැඳීම ආරම්භ කළේ ය. ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩ්වූ, (යුවන්පි) රාජ්‍ය ආයතන පුද්ගලිකරනය කිරීම ඇතුළු නිදහස් වෙළඳපාල ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමේ ලෝකයේ ප්‍රථම ආන්ඩ්වූවිලින් එකක් විය.

නො වටිනා වන්දී මුදලක් සහිතව කමිකරුවන් දහස් ගනනකගේ රැකියා කළේපාදු කිරීම සහිත ව 1986 දී යුව්න්පි ආන්ඩ්වූ ලංගම දියකර හැඳීම ආරම්භ කළේ ය. ලංගම වැඩපලවල් පුද්ගලිකරනය කළ අතර පුද්ගලික අංශයට බස් සේවාවන් පවත්වාගෙන යාමට අවසර දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බස් බිජේ විමධ්‍යගත කර බස් සේවාව ලාභ දායකව පවත්වා ගෙන යාමේ වගකීමට ඔවුන්ව ගැටගස්මින් කමිකරුවන්ට සුදු කොටස් ප්‍රමානයක් බෙදී ය. වෘත්තීය සම්ති මෙම න්‍යාය පත්‍රය මෙන් සහයෝගය දුන්හ.

ගත වූ දැක දෙක පුරාම, එකකට පසුව එකක් බලයට පැමිනි සැම ආන්ඩ්වූක් ම “මහජන ප්‍රවාහන සේවාව පුනර්ජ්‍යවනය කිරීම”ට පොරාන්දු වීම තව දුරටත් ප්‍රතිච්‍යුහකරනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ඉල්ලීම්වලට වඩ වඩා අවනත වීමක් පමණි. සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා අරමුදල් මෙන් ම, මහජන

ප්‍රවාහන සේවය සඳහා අරමුදල් ද මහ ව්‍යාපාරිකයන් සහ විදේශ ආයෝජකයන් සඳහා බඳු සහන සහ මූල්‍ය දිරිගැනීම් සඳහා කප්පාදු කරනු ලබා ඇත. මේ සඳහා මිල ගෙවා ඇත්තේ කමිකරුවන් සහ මගින් ය.

වර්තමාන පාලන තත්ත්වය ඉන් වෙනස් නො වේ. වඩා නොද මහජන ප්‍රවාහන සේවයක් සැපයීමට සහ පුද්ගලිකරනය නාතර කිරීමට පොරාන්දු වෙමින් කළින් බලයේ පැවති යුත්ත් සහායය කෙරෙහි පැවති විරැද්ධත්වය ගසා කැමට එන්තිස උත්සාහ කළේ ය. කෙසේ නමුත්, පසුගිය අප්පේල් මාසයේ පැවති මහ මැතිවරනයේ දී ලැබූ පථ ජගහනයෙන් පසු, අපුත් ආන්ත්‍රික එරෙහි පුරුවගාමියාගේ ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙද්වීම පෙරට ගෙන ගොස් ඇත.

මැතිවරනයට පෙර සාමූහ්‍ය ජනයාගේ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටි ජවිපෙ ආන්ත්‍රික පියවරයන් සඳහා සම්පූර්ණ වගකීම බාරගෙන ඇත. විශාල වසයෙන් අපකිරතියට පත්ව ඇති සම්පූර්ණයික පක්ෂ -- ලංකා සමසමාර්ථ පක්ෂය, සහ කොමිෂනිස්ට් පක්ෂය -- මෙන් නොව, ජවිපෙ රේට වඩා වෙනස් යැයි මහජනයා අතර මිල්‍යාවන් තිබුනි. දැන් ප්‍රථම

වතාවට බලයට පත්ව සිටින ජවිපෙ "ජාතිය රකිමේ" පදනම මත ආන්ත්‍රික කෙරෙහි විරෝධය මැඩ්මේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

සහන ලබා දීමට වෘත්තීය සම්ති නරභා ධනපති ආන්ත්‍රිකලට පිචිනය යෙදීම ගැන සුළු හෝ මිල්‍යාවක් පවත්වා ගෙන යමින් රකියා, ජ්වන තත්ත්වයන් හෝ මූලික අයිතින්වලට එරෙහි ප්‍රභාර පරාජය කිරීමේ අරගලයක් කමිකරුවන්ට විරැධනය කළ නොහැක. සැම රටකදී ම, "මුවුන්ගේ" සමාගම් සහ ව්‍යාපාර ලාභදායක කිරීම සඳහා කැප කිරීමට වෘත්තීය සම්ති විසින් පිචිනය යොදනු ලබන්නේ කමිකරුවන් මත ය.

සටන්කාමීත්වය පමනක් නො සැහෙයි. ඔවුන්ගේ ම පන්ති උච්චමනාවන් ඉතා පැහැදිලිව නියෝජනය කරන ස්වාධීන දේශපාලන ඉදිරිද්‍රිගනයක් මත කමිකරුවන් ඔවුන්ගේ අරගලය පදනම් කිරීම අත්‍යාවකා ය. අන්තර්ජාතික සංගතවල සහ ඒවායේ දේශපාලන ප්‍රකාශකයන්ගේ නියෝගවලට විරැද්ධාව සටන් කිරීම සඳහා කමිකරුවන්ගේ අරගලය ජාතිකව සහ ජාත්‍යන්තරව ඒකාබද්ධ කළ හැක්කේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක පදනම මත පමනි.